

## කලවාන පුදේශයේ ආදිවාසී ජන මූලයන් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

පි.චි.අයි.කේ. කුසුම්ලතා

පුරාවිද්‍යාව හා උගුම කළමනාකරණ අධ්‍යනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

[indrakumari9760@gmail.com](mailto:indrakumari9760@gmail.com)

මුළු පද - වැද්දා, කලවාන පුදේශය, ආදිවාසීන්, ජන මූලයන්

### හැදින්වීම

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජන මූලයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පුරුව එතිනාසික අවධිය තෙක් තෙන් යොමු කළ යුතු වේ. මත්ද ආදිවාසී ජනයා නිග්‍රෝයිඩ්, මධ්‍යඛරණී, ඔස්ට්‍රොලොයිඩ් ලක්ෂණයන්ගෙන් හෙති බවට මානව විද්‍යාඥයන් සිය පර්යේෂණ මගින් ඔජ්පු කර ඇති හෙයිනි. ලංකාව පුරා බොහෝ පුදේශ තුළ විසිර පැවති ආදිවාසී ජන මූලයන් පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී කලවාන පුදේශය තුළ ද මෙකි ආදිවාසීන් ජ්වත් ව සිට ඇති බවට තොරතුරු වේ. ඒ කෙරෙහි අවධානය යොමු කරමින් සිදුකරන ලද අධ්‍යයනයේ අරමුණු වශයෙන් කලවාන පුදේශයේ ආදිවාසී ජන මූලයන් අතර වැදි ජනයා වාසය කර තිබේ ද යන්න හා මුවුන්ගෙන් වර්තමාන ජන පිරිස පැවත එන්නේ ද යන්න අධ්‍යයනය කිරීම අරමුණු කරගන්නා ලදී. එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට තරම් සාක්‍ර පවතින්නේ ද සත්‍ය වශයෙන් ම වැදි ජන මූලයන් කලවාන පුදේශයේ වාසය කර ඇතිද යන පර්යේෂණ ගැටුව ඔස්සේ මෙම අධ්‍යයනයට ප්‍රවේශ විය.

### ක්‍රමවේදය

යලෝක්ත් පර්යේෂණ ගැටුව විසදා ගැනීමට මා විසින් ආරම්භක පියවර වශයෙන් ශ්‍රී ලංකාවේ ආදිවාසී ජන මූලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලද අතර අනතුරුව ඒ පිළිබඳව සාහිත්‍ය මූලාගු ඔස්සේ තොරතුරු රස් කරන ලදී. මෙකි අධ්‍යයනය හා සම්බන්ධ පුරුව පර්යේෂණ කිසිවක් නොමැති අතර ලාංකිය සමස්ත වැදි ජනතාව පිළිබඳව සාහිත්‍ය මූලාගු ඔස්සේ රස් කරගත් දත්ත මගින් කලවාන පුදේශයේ ආදිවාසී ජන මූලයන් කෙරෙහි අවධානය යොමු කරන ලදී. විශේෂයෙන් මෙහි ද සම්මුඛ සාකච්ඡා හා ජනප්‍රවාද ගත තොරතුරු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ අතර ජායාරූප ඔස්සේ දත්ත නිරික්ෂණය වැදුගත් විය.

### ප්‍රතිඵල හා සාකච්ඡාව

කලවාන පුදේශයේ ආදිවාසී ජන මූලයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මුළුක වශයෙන් වැදි ජනයා කෙරෙහි අවධානය යොමු වේ. මෙරට පාර්ලිංක ජන කොට්ඨාස අතර ගේෂ වී ඇති එකම ජන කොට්ඨාසය වැදි ජනතාවයි. මුවුන්ගේ සම්භවය ක්‍රි.පූ. (15000-10000) අතර කාලයේ මධ්‍ය ශිලා යුතුයේ දී සිදු වී ඇත. පාර්මිලරික නිජපිළි ලෙස සලකනු ලබන්නේ බින්තැන්ත හා දිගාමඩුල්ල පුදේශයයි. මෙලෙස හැදිනගනු ලබන වැදි ජනයා විවිධ පුදේශ තුළ වාසය කර ඇති අතර එහි දී වැදුගත් තවත් පුදේශයක් ලෙස කලවාන පුදේශය හඳුනාගත හැකි වේ. ඒ ඔස්සේ අධ්‍යයනය කිරීමේ දී විශේෂයෙන් වර්තමාන මෙම පුදේශයේ ඇතැම් ජනයා කෙරෙහි අවධානය යොමු කරමින් මුවුන්ගේ ගිරි ලක්ෂණ අතර ඇස්, කන්, නාස පිහිටා ඇති ආකාරය, සම්ම වර්ණය, ගිරි උස, මහත් බව පරික්ෂා කළ අතර එකී ලක්ෂණ යම් දුරකථ වැදි ජනයාගේ ගිරි ලක්ෂණ හා සමානකමක් දක්වයි. එමෙන්ම බලංගොඩ මානවයා හා වැදි ජනයා අතර සමානත්මකයක් පැවති බවට බොහෝ විද්‍යාත්‍යන් පෙන්වා දුන් අතර බලංගොඩ පුදේශය කලවාන පුදේශයට මදක් තුළුරින් පිහිටා තිබෙන අතර එකී මානවයාගේ ආහාරය ලැබ ඇති බවත් එකල මානවයින් කලවාන පුදේශය තුළ ද වාසය කරන්නට ඇති බවත් විශ්වාස කළ හැකි වේ. කලවාන පුදේශයේ තිරුමාණය වී ඇති ගේමාන පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඒ සඳහා ද වැදි ජනයාගේ මැදිහත් වීමක් තිබේ ඇති

අතර ඒ ඔස්සේ එම ගම්මානය සඳහා නම නිර්මාණය වී තිබේ. වැද්දාගල, වැවගම එවත් ගම්මාන අතර විය. වර්තමානය වන විට මෙම ප්‍රදේශයේ ජ්‍වත් වන වයසින් වැඩි පැරණි මිනිසුන්ගේ අතිත තතු විමසීමේ දී ඔවුන් සතුව පැවති අපරික ,දේශපාලන, සමාජය, ආගමික, සංස්කෘතිකමය කතිකාවත වර්තමාන තත්ත්වයන් හා බොහෝ වෙනස් ව ඇති බවයි පැහැදිලි විය. එහිදී ඔවුන්ගේ ආහාර අතර වැදි ජනයාගේ ආහාර අතර පැවැති කැලේ දෙල්, ඇටඹ, මොර වැනි ආහාර විය. රට අමතරව වගා කටයුතු විවිධ වාරිතු වාරිතුයන් ද ගොවිතැන් කටයුතු ද වැදි ජනයාගේ ක්‍රියාන්වීතයට සමානත්වයක් දක්නට වූ බව පැහැදිලි විය.

වර්තමාන ජනයා අතරින් ද තවමත් තුරන් ව ගොස් නොමැති දඩියම් කටයුතු, මේ වද, මේ පැණි කෙරෙහි දක්වන කැමැත්ත, වයසින් ඉහළ පුද්ගලයන් අමුවය වැනි ඇඳුම් ඇදීම ආදි විවිධ විශේෂ වශයෙන් කළවාන ප්‍රදේශයේ ඇතැම් ගම්මාන තුළට වන්නට වේ. මෙලෙස විවිධ තොරතුරු ඔස්සේ ගමන් කරමින් කළවාන ප්‍රදේශයේ වැදි ජන මූලයන් පැවති බවත් එකී මූලයන් ඔස්සේ වර්තමානය තෙක් ජන පරමිපරාව පැවති බවත් තවමත් එම පරමිපරානුගත මිනිසුන් මෙම ප්‍රදේශයේ ජ්‍වත් වන බවත් අධ්‍යානය කිරීමට තරම බොහෝ තොරතුරු විය. එලෙස කළවාන ප්‍රදේශයේ ජනතාවගේ ගරීර ලක්ෂණ මගින් ඔවුන්ගේ ක්‍රියාන්වීතය මගින් වැදි ජනයාගේ ලක්ෂණ පිළිබඳ විමත්, වැදි ජනයාගේ මැදිහත් වීමෙන් විවිධ ගම්මාන නිර්මාණය වී ඇති බවත් හෙළිවන තොරතුරු වලට අමතරව බලංගොඩ මානවයා වාසය කළ ප්‍රදේශය හා කළවාන ප්‍රදේශය අතර ඇති දුර ප්‍රමාණය විශාල නොවීම තිසා එම මානවයින් කළවාන ප්‍රදේශය වෙත ද පැමිණ ජ්‍වත් වන්නට ඇති බවත් විශ්වාස කළ හැකි අතර මේ තොරතුරු වලට අනුව කළවාන ප්‍රදේශයේ වැදි ජන මූලයන් පැවත ඇති බවත් ඒ ඔස්සේ වර්තමානය තුළ වාසය කරන ජන කොට්ඨාසය තෙක් වර්ධනය වී පැවැත ඇත්තේ එකී වැදි ජන මූලයන් බව නිගමනය කළ හැකි වේ.

### අමුව මූලාශ්‍ය

විලේතුංග, එන්. (2019) **වැදි ජනතාව, මූල්ලේරියාව, කර්තා ප්‍රකාශන.**

කංකානම්ගේ, එස්. (2003) **මිනිස් ඉතිහාසයේ කතාන්දරය, කර්තා ප්‍රකාශන.**